

ආදායම් ප්‍රකාශය			
2018 මාර්තු 31න් අවසන් වන වර්ෂය සඳහා			
රුපියල් දහස්	2017/04/01 සිට	2016/04/01 සිට	
	2018/03/31 දක්වා	2017/03/31 දක්වා	(හැවිත සළකා ඇත)
පොලී ආදායම	3,523,556	3,431,752	
පොලී වියදම	(2,561,130)	(2,291,408)	
ශුද්ධ පොලී ආදායම	962,426	1,140,343	
ගාස්තු සහ කොමිස් ආදායම	470,335	602,310	
ගාස්තු සහ කොමිස් වියදම	-	-	
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	470,335	602,310	
ශුද්ධ වෙළෙඳ මාතෘ/අලාභය	4,791	16,128	
වෙනත් මෙහෙයුම් ආදායම්	147,711	128,518	
මුළු මෙහෙයුම් ආදායම්	1,585,264	1,887,299	
ණය හා හානිකර වෙනුවෙන් ප්‍රතිපාදන			
කෙටි ණය හානිකර	(12,282)	9,449	
සාමූහික ණය හානිකර	(96,143)	(211,204)	
වෙනත්	-	(239,067)	
ශුද්ධ මෙහෙයුම් ආදායම්	1,476,839	1,446,478	
කාර්ය මණ්ඩල වියදම්	(465,770)	(441,067)	
කණ පීඨ සහ ක්‍රමලේඛන පීඨ	(88,800)	(79,065)	
අනෙකුත් වියදම්	(629,860)	(602,009)	
එකතු කළ අගය මත බද්දට පෙර මෙහෙයුම් ලාභය/අලාභය	292,408	324,336	
මුද්‍රය සේවාවන් හි එකතු කළ අගය මත බදු සහ ජා.තො.බ.	(99,329)	(40,734)	
එකතු කළ අගය මත බද්දට පසු මෙහෙයුම් ලාභය/අලාභය	193,079	283,603	
ආශ්‍රිත සහ ඒකාබද්ධ ව්‍යාපාරවල ලාභය	-	-	
බදු ගෙවීමට පෙර ලාභය/අලාභය	193,079	283,603	
බදු වියදම්	25,686	(39,268)	
කාලච්ඡේදය සඳහා ලාභය/අලාභය	218,766	244,335	
ලාභය මත කොටසක් සඳහා ඉපයුම්			
ලාභය මත කොටසක මූලික ඉපයුම්	3.70	4.14	

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය			
2018 මාර්තු 31න් අවසන් වන වර්ෂය සඳහා			
රුපියල් දහස්	2017/04/01 සිට	2016/04/01 සිට	
	2018/03/31 දක්වා	2017/03/31 දක්වා	(හැවිත සළකා ඇත)
කාලපරිච්ඡේදයට අදාළ ලාභය/අලාභය	218,766	244,335	
බදු ගෙවූ පසු වෙනත් විස්තීර්ණ ආදායම්			
ප්‍රත්‍යාගණන අතිරේකයන්හි වෙනස්වීම්	14,984	30,000	
විද්‍යුත් පාරිතෝෂික වගකීම් මත ආදායම අනිවාරණ ලාභය/අලාභය	(5,987)	(4,026)	
විධිමත් සඳහා ඇති මුද්‍රය වත්කම් හැරුණු අගය කිරීමෙන් ලැබූ ලාභය/අලාභය	(1,042)	4,339	
වෙනත්	-	(15,116)	
බදුගෙවූ පසු කාලපරිච්ඡේදයට අදාළ අනෙකුත් විස්තීර්ණ ශුද්ධ ආදායම්	7,955	15,197	
කාලපරිච්ඡේදයට අදාළ සමස්ත විස්තීර්ණ ආදායම්	226,720	259,531	

මුද්‍රය තත්වය පිළිබඳ ප්‍රකාශය			
2018 මාර්තු 31 වන දිනට			
රුපියල් දහස්	2018/03/31 දිනට	2017/03/31 දිනට	2016/03/31 දිනට
		(හැවිත සළකා ඇත)	(හැවිත සළකා ඇත)
වත්කම්			
මුද්‍රය හා මුද්‍රය සමාන දෑ	643,032	427,659	436,306
බැංකුවල ඇති තත්පතු	537,267	466,156	348,556
ණය හා අත්තිකාරම් - කල්බදු	1,440,366	705,707	759,736
ණය හා අත්තිකාරම් - කුලී සිත්තකාර	126,170	243,609	684,495
අනෙකුත් ණය හා අත්තිකාරම්	15,811,256	17,040,493	14,462,118
විධිමත් සඳහා පවතින මුද්‍රය ආරෝපණ	268,148	184,194	179,848
කල්පිත සඳහා රඳවාගෙන ඇති මුද්‍රය ආරෝපණ	1,607,399	1,638,821	1,710,369
දේපළ පිරිසහන හා උපකරණ	522,564	373,818	373,352
කීර්ති නාමය සහ අස්පයුරු වත්කම්	78,045	95,066	37,431
විලම්බිත බදු වත්කම්	97	-	94,523
අනෙකුත් වත්කම්	645,871	530,460	855,650
මුළු වත්කම්	21,680,217	21,705,982	19,942,383
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	1,342,695	1,362,995	888,402
නොදැනුමකරුවන්ට ගෙවිය යුතු	16,391,947	16,048,474	14,055,203
අනෙකුත් ණය ගැනීම්	1,574,211	2,308,397	3,188,118
ජංගම බදු වගකීම්	-	-	56,162
විලම්බිත බදු වගකීම්	-	30,733	-
අනෙකුත් ප්‍රතිපාදන	28,833	16,939	14,855
අනෙකුත් වගකීම්	62,081	96,903	83,792
මුළු වගකීම්	19,399,767	19,864,440	18,286,533
හිමිකම්			
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය	2,002,270	1,692,615	1,692,615
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	219,655	175,902	127,035
රඳවාගත් ඉපයුම්	17,752	(53,806)	(171,409)
අනෙකුත් සංචිත	40,773	26,831	7,608
මුළු හිමිකම්	2,280,450	1,841,542	1,655,850
මුළු වගකීම් සහ හිමිකම්	21,680,217	21,705,982	19,942,383
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	15,137	107,187	31,497
කොටසක ශුද්ධ වත්කම්	33.57	31.18	28.03

සහතික කිරීම

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂක සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී වශයෙන් පනත අත්සන් කරන අයී,

a) ඉහත තොරතුරු ලිඛිතව මත බැංකුවේ අනුමත ආකෘති හා විධි විධානවලට අනුකූලව සකසා ඇති බවත්,

b) සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි විගණනය කරන ලද මුද්‍රය ප්‍රකාශනවලින් උපුටාගත් සත්‍ය තොරතුරු බවත් සහතික කරමි.

(අත්සන් කලේ) (අත්සන් කලේ)
වී.එස්. ප්‍රේමවර්ධන **එන්.එම්.පී. විජේකෝන්**
 ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂක
 2018/06/29 2018/06/29

තොරතුරු කාර්ය සාධන දර්ශකයන් (නියමිත වාර්තාකරණය අනුව)			
2018 මාර්තු 31න් අවසන් වන වර්ෂය සඳහා			
	2018/03/31 දිනට	2017/03/31 දිනට	
		(හැවිත සළකා ඇත)	
ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන ප්‍රමාණවත්කම			
මූලික ප්‍රාග්ධනය (ස්ථර 1 ප්‍රාග්ධනය) (රු. දහස්)	2,177,200	1,753,277	
මුළු ප්‍රාග්ධන පදනම (රු. දහස්)	1,962,448	1,645,910	
මූලික ප්‍රාග්ධන අනුපාතය අවදානම මත බර තැබූ වත්කම්වල ප්‍රතිශතයක් ලෙස (අවම 5%)	12.67%	9.76%	
මුළු ප්‍රාග්ධන අනුපාතය අවදානම මත බර තැබූ වත්කම්වල ප්‍රතිශතයක් ලෙස (අවම 10%)	11.42%	9.17%	
ප්‍රාග්ධන අරමුදල් තත්පතු වගකීම්වල ප්‍රතිශතයක් ලෙස (අවම 10%)	13.22%	11.36%	
වත්කම්වල ගුණාත්මකභාවය (ණය කලහේ ගුණාත්මකභාවය)			
දළ අක්‍රීය ණය පහසුකම් ප්‍රමාණය (රු. දහස්)	2,434,062	1,758,178	
දළ අක්‍රීය ණය පහසුකම් අනුපාතය %	13.33%	9.33%	
ශුද්ධ අක්‍රීය ණය පහසුකම් අනුපාතය %	11.46%	7.81%	
මහලැබිවිය (ෆී)			
පොලී ආන්තිකය	4.44%	5.48%	
වත්කම් මත ප්‍රතිලාභ (බදු පෙර)	0.89%	1.36%	
හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)	10.61%	13.97%	
ද්‍රවශීලතාව (රු. දහස්)			
අවශ්‍ය අවම ද්‍රවශීල වත්කම්	1,755,717	1,728,677	
පවතින ද්‍රවශීල වත්කම්	2,787,699	2,532,636	
අවශ්‍ය අවම රාජ්‍ය සුරැකුම්පත්	1,472,156	1,462,664	
පවතින රාජ්‍ය සුරැකුම්පත්	1,607,399	1,638,821	
කාමාණික තොරතුරු			
සේවක සංඛ්‍යාව	551	490	
ගැබී සංඛ්‍යාව	35	31	
උකස් සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව	1	5	

Ernst & Young
 Chartered Accountants
 201 De Saram Place
 P.O. Box 101
 Colombo 10
 Sri Lanka
 Tel : +94 11 2463500
 Fax Gen : +94 11 2697369
 Tax : +94 11 5578180
 eys@lk.ey.com
 ey.com

SPF/WDP/L/MFI

INDEPENDENT AUDITOR'S REPORT TO THE SHAREHOLDERS OF SOFTLOGIC FINANCE PLC

Report on the audit of the financial statements

Opinion

We have audited the financial statements of Softlogic Finance PLC ("the Company"), which comprise the statement of financial position as at 31 March 2018, and the statement of comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and notes to the financial statements, including a summary of significant accounting policies.

In our opinion, the accompanying financial statements give a true and fair view of the financial position of the Company as at 31 March 2018 and of its financial performance and its cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

Basis for opinion

We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAuSs). Our responsibilities under those standards are further described in the Auditor's responsibilities for the audit of the financial statements section of our report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CA Sri Lanka (Code of Ethics) and we have fulfilled our other ethical responsibilities in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.

Key audit matters

Key audit matters are those matters that, in our professional judgment, were of most significance in the audit of the financial statements of the current period. These matters were addressed in the context of the audit of the financial statements as a whole, and in forming the auditor's opinion thereon, and we do not provide a separate opinion on these matters. For each matter below, our description of how our audit addressed the matter is provided in that context.

We have fulfilled the responsibilities described in the Auditor's responsibilities for the audit of the financial statements section of our report, including in relation to these matters. Accordingly, our audit included the performance of procedures designed to respond to our assessment of the risks of material misstatement of the financial statements. The results of our audit procedures, including the procedures performed to address the matters below, provide the basis for our audit opinion on the accompanying financial statements.

Other information included in the Company's 2018 Annual Report

Other information consists of the information included in the Company's 2018 Annual Report, other than the financial statements and our auditor's report thereon. Management is responsible for the other information. Our Company's Annual Report is expected to be made available to us after the date of this auditor's report.

Our opinion on the financial statements does not cover the other information and we do not express any form of assurance conclusion thereon.

In connection with our audit of the financial statements, our responsibility is to read the other information identified above when it becomes available and, in doing so, consider whether the other information is materially inconsistent with the financial statements or our knowledge obtained in the audit or otherwise appears to be materially misstated.

Responsibilities of management and those charged with governance

Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.

In preparing the financial statements, management is responsible for assessing the Company's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of accounting unless management either intends to liquidate the Company or to cease operations, or has no realistic alternative but to do so.

Those charged with governance are responsible for overseeing the Company's financial reporting process.

Auditor's responsibilities for the audit of the financial statements

Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement, whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion. Reasonable assurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAuSs will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users taken on the basis of these financial statements.

As part of an audit in accordance with SLAuSs, we exercise professional judgment and maintain professional skepticism throughout the audit. We also:

Key Audit Matter	How our audit addressed the key audit matter
Impairment of Leases, HP, Loans and Receivables	To assess the reasonableness of the allowance for impairment, we performed the following key procedure, among others: As at 31 March 2018, Leases and HP, and Loans and receivables (net of impairment) amounted to Rs. 1,566,537 (Rs.'000) and Rs. 15,811,256 (Rs.'000) respectively. These collectively contributed 80% to the Company's total assets. The allowance for impairment (both individual and collective) of these financial assets is estimated by management. The estimation involves a complex calculation. Assumptions used by management in this calculation are inherently judgmental. Note 3.1.4 to the Financial Statements more fully describes the assumptions to which this estimate is most sensitive. We considered the estimation of allowance for impairment as a Key Audit Matter due to sensitivity of reported results (on financial performance) to this allowance and the inherent uncertainty involved in its estimation. We tested - checked a sample of the underlying calculations and data used in such calculations » We understood the process over estimation of the allowance for impairment including those over identifying occurrence of loss events, following which we decided to use a fully substantive approach rather than relying on controls within the process; » In addition to the above, focused procedures were performed as follows: Individual allowance for impairment: Obtained a list of leases and loans subject to individual impairment, and checked a sample for management's identification of customers for whom an impairment event has occurred. Collective allowance for impairment: For loss rates used by management, we assessed the appropriateness of the loss emergence period and the observation period including consistency with historical loss experience. We tested - checked a sample of the underlying calculations and data used in such calculations » We assessed the adequacy of the related financial statement disclosures as set out in note(s) 8, 16.2, 16.3, 16.4, 17.2, 17.3, 17.4 and 17.5
IT System and Controls	» As part of the audit, we review the supporting IT General Controls that provide assurance over the continued integrity of these controls for the full financial reporting. The IT platform is key to its revenue generation and is also relied upon for many aspects of the financial reporting process. » We identified recurring control matters, particularly in relation to the management of IT privileged access to IT systems, among other factors and therefore have relied on additional substantive procedures. » Where controls continued to be ineffective for the full financial period, and these control matters affected applications and supporting IT systems within the scope of the audit, we performed additional substantive audit procedures. » On the basis of our additional audit testing, we were able to place reliance on the data and reports from in-scope applications.